

## LLRC නිරදේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික සැලැස්ම

### විෂය ක්ෂේත්‍රය: අන්තර්ජාතික මානුෂිකවාදී නීතිමය කරුණු

නිරදේශ	ක්‍රියාකාරකම	වගකීම පැවරෙන ප්‍රධාන ආයතනය	මුළුක කාර්ය ද්‍රේශකය	කළ රාමුව
9.9. 9.37අ සිවිල් ජනතාවට මරණය හෝ තු-වාල සිදු විය ගැනී වූයේ කවර නිශ්චිත වාතාවරණයක් යටතේද යන්න වබාත් සම්පූර්ණයෙන් නිශ්චිත කර ගැනීම සහ එවැනි විමර්ශන වලින් වැරදි සෘගත ගැසීම් හෙළි වන්නේ නම් වැරදි කරුවන්ට වෛද්‍යනා ඉදිරිපත් කොට දැඩුවම් පැමිණවීම.	<p>1. සන්නද්ධ හමුදා නීති යටතේ පවත්වනු ලබන විනය ක්‍රියා පටිපාටි නිම කිරීම.</p> <p>2. නිම කිරීමෙන් පසුව අදාළ තැන් වලදී අභිවේදනා ඉදිරිපත් කිරීමට පියවර ගැනීම.</p> <p>3. ඇම්කීල්ලක් කිරීමට අපරාධ ක්‍රියා පටිපාටි සංග්‍රහය යටතේ ප්‍රතිපෘතිය කර ඇති පවතින ක්‍රමය ගොදා ගැනීම සහ එවැනි යාන්ත්‍රණයන්ට ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දීම.</p>	<p>1. ආරක්ෂක අමාත්‍යාංශය</p> <p>2. ආරක්ෂක අමාත්‍යාංශය</p> <p>3. අධිකරණ අමාත්‍යාංශය</p> <p>4. නීතිපති දෙපාර්තමේන්තුව</p>	<p>1. විනය පරීක්ෂණ නිම කර ඇත.</p> <p>2. වැරදිතරුවන්ට අභිවේදනා ගොනු කර ඇත.</p> <p>3. උසාවියේ නඩු පවරා ඇත</p>	<p>1. මාස 12</p> <p>2. මාස 24</p> <p>3. මාස 24</p>
9.23. යටත්වීමෙන්/අන් අඩංගුවට ගැනීමෙන් පසු අනුරුදහන් කිරීම් ගැන පුරුණ ව්‍යුහයෙන් විමර්ශනය කිරීම හා එවැනි විමර්ශනයකින් හමුදාවේ සාමාජිකයෙකුගේ තිසියම් නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව සාක්ෂි ඉදිරිපත්ව ඇත්තම වැරදි කරුවන්ට වෛද්‍යනා ඉදිරිපත් කොට දැඩුවම් කිරීම.	ඉහත සඳහන් 1, 2 සහ 3	ඉහත සඳහන් 1, 2 සහ 3	ඉහත සඳහන් 1, 2 සහ 3	ඉහත සඳහන් 1, 2 සහ 3
9.37 ආ ගැටුම් පැවති කාල සීමාවේ දී සිවිල් ජනතාවට මරණ සහ තු-වාල සිදු වූ මෙන්ම දේපොලට හානි වූ පරිමාණය සහ වාතාවරණය වාස්ත්‍රවිකව තහවුරු කර ගැනීමට දිවයින් සියලු ප්‍රදේශ වල පිඩාවට පත් සියලු දුර ප්‍රවූල් ආවරණය වන සේ වාන්තීයමය ආකර්ෂණයෙන් සැලසුම් කළ ගෘහස්ථ සම්ක්ෂණයක් පැවැත්වීම.	සම්ක්ෂණය පැවැත්වීම	<p>ජන සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.</p> <p>( ජනාධිපති ලේකම් කාර්යාලයෙන්</p>	<p>සම්ක්ෂණය පැවැත්වීමට යාන්ත්‍රණය දියත් කෙරේ.</p>	සිදුවෙම් ප්‍රති

අධික්ෂණය (කෙරේ)		
<p>9.39. වැනල් 4 වීඩියෝ පටයෙන් ඉදිරිපත් වන වෛද්‍යනා වල සන්නාසනය භාවය තහවුරු කිරීමට ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීම.</p> <p>1. වැනල් 4 වෛද්‍යනා වල නිවද්‍යතාවය පරික්ෂා කිරීමට දැනට කේරී ගෙන යන, එනම් දැනට හමුදාවෙන් පවත් වන විභාගයේ ශ්‍රීයාලුලින් ගැන තක්සේරුවක් කිරීම.</p> <p>2. එහි ප්‍රතිඵල අනුව සුදුසු පියවර ගැනීම</p>	<p>අරක්ෂක අම්බැංජය, පනාධිපති ලේකම් කාර්යාලය</p>	<p>1. තක්සේරුව නීම කර ඇත. 2. ගත යුතු පියවර හදනා ගෙන සුදුසු පරිදි කටයුතු කරයි.</p>

නිරදේශ	ත්‍රියාකාරකම	වගකීම පැවරෙන ප්‍රධාන ආයතනය	මූලික කාර්ය ද්‍රාශකය	කළ රාමුව
9.48 වෛද්‍යනා ( පැහැර ගැනීම, බලහෝ කාරයෙන් හෝ අකැමික්සන් අතුරුදෙන් කිරීම් සහ හිතුවකකාර ලෙස රඳවා ගැනීම් ගැන) නිසි පරිදි විමර්ශනය කොට වැඩි කරුවන් නිතිය ඉදිරියට පැමිණ වීමට කටයුතු පියවර ගැනීමට නිතිය ත්‍රියාකාරක කරන බලධාරයින් යොමු කිරීම.	<p>1. නිතිය ත්‍රියාකාරක කිරීමට කිසියම් බාධාවක් ඇත්තම් එවා හඳුනා ගැනීම. වැරදි කරුවන්ට දැඩි දූෂ්‍රිත පැණවීම.</p> <p>2. පොලිසියේ විමර්ශනය කිරීමේ කුසලතා ගක්තිමත් කිරීම.</p> <p>3. යුත්තිය ලබා ගැනීමේ ඉඩකඩ ගක්තිමත් කිරීම.</p> <p>4. ප්‍රාදේශීය ප්‍රජාව සමග සහයෝගයෙන් ප්‍රාදේශීය කාර්යක්ෂම සුපරික්ෂණ යාන්ත්‍රණ පිහිටුවීමට පොලිසියේ හැකියාවන් වැඩි දියුණු කිරීම හා ප්‍රජා පොලිසි සේවක් ස්ථාපනය කිරීම</p>	<p>ආරක්ෂක අමාත්‍යාංශය/පොලිසි දෙපාර්තමේන්තුව</p> <p>නිති ආධාර කොමිසම, ප්‍රජා මූලික සංවිධාන, අධිකරණ අමාත්‍යාංශය, පොලිසි දෙපාර්තමේන්තුව</p>	<p>1. බාධා හඳුනා ගෙන ප්‍රතිකර්ම යොදා ඇත.</p> <p>2. කුසලතා ගක්තිමත් කිරීමේ වැඩි සටහන් පොලිසි ප්‍රජාත්‍යා පාඨ මාලාවට ඇතුළු කර ඇත.</p> <p>3. ප්‍රජා පොලිසි එකක පිහිටුවීමෙන් යුත්තිය ඉටු කිරීමේ වැඩි සටහන් හඳුනා ගෙන ත්‍රියාකාරක කර ඇත.</p>	මාස 6 මාස 12 මාස 12
9.51 අතුරුදෙන් කොලේයැයි කර ඇති වෛද්‍යනා විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන කොම්සාරිස් වරයෙහි පත් කිරීම සහ තොරතුරු සුදුසු පරිදි අපරාධ ත්‍රියා පරිපාටි ආරම්භ කිරීමට නිතිපත්ව ජනතාව දැමීම, එම කොම්සාරිස් කාර්යාලයට තොරතුරු රස් කිරීමට හා ගෙනු තිරීමට පළපුරුදු විමර්ශකයින් ලබා දීම.	<p>1. එවැනි පැමිණිලි වලට ප්‍රමුඛතාවය ලබා ගැනීන් අපරාධ ත්‍රියා පරිපාටි සංග්‍රහයේ දැනට ඇති ත්‍රියා පරිපාටි ත්‍රියාකාරක කිරීම.</p> <p>2. GIC (1919) යේ නොයෙකුත් ප්‍රතිඵාන පවතින බවට ජනතාව දැනුවන් කිරීම.</p> <p>3. ලැබෙන තොරතුරු හාර ගැනීමට පවතින GIC (1919) ඉඩකඩ වැඩි දියුණු කිරීම.</p>	<p>පොලිසිය, නිතිපත් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, IICTA</p>	<p>ජනමධ්‍ය හරහා පවතින පහසුකම් ප්‍රාග්ධනව ජනතාව දැනුවන් කිරීමේ සුදුසු යාන්ත්‍රණ දියත් කිරීම.</p>	මාස 6 මාස 12 මාස 12
9.51 සෞයාගත නොහැකි පුද්ගලයින් සම්බන්ධයෙන් සියලු තොරතුරු සංග්‍රහ කිරීමට ජාතික මට්ටමේ දී තොරතුරු රස්කිරීමේ මධ්‍යගත කුම්යක් සැකසීම	<p>1. සෞයාගත නොහැකි පුද්ගලයින් ගැන තොරතුරු සංග්‍රහ බැලීමට සායුත්ත දත්ත බැංකුවක් පිහිටුවීම.</p> <p>( ඉහන 37.ආ ජේදයේ ත්‍රියාකාරකම සමග සම්බන්ධ කරන්න.)</p>	<p>සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව</p> <p>ආරක්ෂක අමාත්‍යාංශය</p>	<p>දැන්ත බැංකුව පිහිටුවා තොරතුරු ඇතුළත් කර ඇත.</p>	මාස 6

නිරදේශ	ත්‍රියාකාරකම	වගකීම පැවරෙන ප්‍රධාන ආයතනය	මූලික ත්‍රියාකාරකම දුරකාශය	කාල රුමුව
9.52. පරිපාලන මට්ටමේ දී මරණ ලියාපදිංචි කිරීමේ පනත ත්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීම.	1. දැනටත් නිකුත් කර ඇති උපදෙස් අනුව මරණ ලියා පදිංචි කිරීමේ පනත ත්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම. 2. ගැටුම් පැවති ප්‍රදේශ වල ජනතාවට රජයේ 1919 IT පැහැදුම යටතේ තොරතුරු ලබා ගත හැකි බවට ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දීම	රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය.	නව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ත්‍රියාත්මක කිරීමට උපදෙස් නිකුත් කිරීම	දැනට සිදුවෙමින් පෙන්ම.
ඡන මාධ්‍ය, ගාම නිලධාරී, මගින් විශේෂයෙන්ම ගැඹුම් පැවති ප්‍රදේශ වල මෙම පනතන් අදාළ ප්‍රතිපාදන වලට ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දීම	9.57. මහජන ආරක්ෂක පනත හෝ තුස්සවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද කිසියම් රෙගලුසියක් අනුව රඳවාගත් සහ අත්ස්ථිතියට ගත් ප්‍රද්‍රේශයින් ගැන අයිත්ත්‍යය කිරීමට සහ විභාග කිරීමට ස්වාධීන උපදේශ කමිටුවක් පත් කිරීම.	නිරදේශ 9.9, 9.37,(අ) ආ), 9.23, 9.39 යටතේ ඇති ත්‍රියාකාරකම බලන්න.	රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය.	
එක් එක් සිද්ධිය වෙන වෙනම ගෙන ( බේද්දා නොමැතිව දීමක කාලයක් ) රඳවා ගෙන සිටින ප්‍රද්‍රේශයින්ගේ නැඩු ගෙනු විභාග කිරීමට විශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සහ එක් ප්‍රද්‍රේශයා සම්බන්ධයෙන් ගත යුතු පියවර නිරදේශ කිරීම.	1. මෙම ගැටුම් විස්තුමට පවතින ක්‍රමය යටතේ ඇති ත්‍රියා පරිපාලි හඳුනා ගැනීම සහ ස්ථාපිත කිරීම. 2. රැඳවියන්ගේ ගොනු පරික්ෂා කිරීමට නිතිපති දෙපාර්තමේන්තුවේ ඒ සඳහාම වෙන් වූ ඒකකයක් පිහිටුවා රැඳවියන් සම්බන්ධ සම්පූර්ණ තීරණ ගැනීම	නිතිපති දෙපාර්තමේන්තුව.	1. ත්‍රියා පරිපාලි හඳුනා ගෙන ස්ථාපිත කර ඇත. 2. රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම	මාස 24
රැඳවියන්ගේ නැඩු ගොනු ජ්‍යෙෂ්ඨ කිරීමේ ත්‍රියාවැට්‍රය සහාය විමට නිතිපති දෙපාර්තමේන්තුවේ මධ්‍යම ස්ථානයක් පිහිටුවීම.	ඉහත සඳහන් ආකාරයට	නිතිපති දෙපාර්තමේන්තුව	ඒකකය පිහිටුවා ඇත.	මාස 24
9.59. බලුත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අනුරුදහන් කිරීම් විශේෂයෙන්ම අපරාධයක් බවට පත් කෙරෙන දේශීය ව්‍යවස්ථා සකස් කිරීම	1.) ව්‍යවස්ථාව සඳහා ඇති අවශ්‍යකාවය විමසා බැඳීම. 2) නිති ප්‍රතිශේෂීනය අවශ්‍ය බව පෙනෙන්නේ නම් එවැනි ත්‍රියා වැළැක්වීම් වියයෙන් රෝපනු සිර ද්‍රව්‍යම් තියම කිරීමේ අවශ්‍යතාවය අවධාරණ කෙරෙන ව්‍යවස්ථා සකස් කොට පාරැලිමේන්තුවට ඉදිරිපත් කිරීම.	අධිකරණ අමාත්‍යාංශය නිතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව	1) නීම කළ නිති සමාලෝචනය 2) අවශ්‍ය බව පෙනෙන්නේ නම් ව්‍යවස්ථා කෙටුවීපත් කොට පාරැලිමේන්තුවට ඉදිරිපත් කිරීම.	මාස 24
9.60. පාසල් ලමයින්, කරුණයින්, ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ පොලිසිය ඉලක්ක කර ගත් දීප ව්‍යාප්ත ප්‍රාථමික මානව අධ්‍යාපනිකම් අධ්‍යාපන වැඩ සහනත් ත්‍රියාත්මක කිරීම.	1) NHRAP හඳුනා ගත් ත්‍රියාකාරකම ත්‍රියාත්මක කිරීම. 2) ද්‍රේශීය පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කිරීමට මොඩියුල සකස් කිරීම.	1) NHRAP ත්‍රියාත්මක මා.හි.කොමිෂම, අධ්‍යාපන අමාත්‍යාංශය, සන්නෑධ හමුදා, පොලිසිපති. 2) ජාතික අධ්‍යාපන ආයතනය	1) NHRAP ත්‍රියාත්මක මා.හි.කොමිෂම, අධ්‍යාපන අමාත්‍යාංශය කර ඇත. 2) මොඩියුල සකස් කර විෂය මාලාවට ඇතුළත් කර ඇත.	NHRAP කාල රාමුවෙන් පාලනය වේ.

9.63 ආසන්න දැනීන්ට ලබා ගත හැකි නම්, රෙඛුම් සේවකය මෙන්ම මරු කිරීමේ වාර්තා ඇතුළත් රුධියන්ගේ ලැයිස්තුවක් ඇතුළත් මධ්‍යගත, සවිස්තරාත්මක දත්ත බැංකුවක් තිරපාණය කිරීම	ආසන්න දැනීයට තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකි වන ආකාරයට පවතින දත්ත බැංකුව වැඩි දියුණු කිරීම	ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දියුණු කළ දත්ත බැංකුව	මාස 6
(1) රුධියන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීම.	1. රුධියන් ඇති සේවකය ආසන්න දැනීයට දැනුම් දීමේ වත්මන් හා විනය දිගටම පවත්වා ගැනීම (සැලකිය යුතුයි: ජා.ම.හි.කොමිෂන්මට දැනටමත් දත්ත ඇත )	පොලිස් දෙපාර්තමේන්තුව	ආසන්න දැනීයට අදාළ දත්ත සහ සවිස්තරාත්මක නම් ලැයිස්තුවක් ලබා ගත හැකිවීම.
2. තිදහස් කළ පුද්ගලයාට එරෙහිව නව සාක්ෂි සොයා ගත්තේ නම් හැර ඔහු නැවත අන්තර්ගතව තොගනු පිළිස තිදහස් කිරීමේ සහතිකයක් තිකුත් කිරීම.	2. එවැනි ක්‍රියා පටිපාටියක් ප්‍රායෝගිකව යොදා ගැනීම සහ එහි උක්තතාවය පිළිබඳව පරික්ෂා කොට වාර්තා කිරීම.	නිතිපති දෙපාර්තමේන්තුව	වාර්තාව පළ කර ඇත.
(3) රුධියන්ට එරෙහිව නඩු පැවතීම හෝ තිදහස් කිරීම කඩනම් කරනු සඳහා තීක්ෂේ පොදු ප්‍රමාදය ගැන සොයා බැඳීම.	3. (අ) සුදුසු සැකකරුවන් අපරාධ නඩු ක්‍රියාවලියෙන් ස්වේච්ඡ පුතුරුත්පාඨනයට යොමු කිරීමට වැඩි සහභනක් සකස් කිරීම.  (ආ) ගොඩ ගැසි ඇති නඩු සාධාරණ අඩු කිරීමට අතිරේක උසාව් සංඛ්‍යාවක නඩු ගොනු කිරීමට ඉඩ සැලැස්ම.	නිතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුව	2012 අවසන 2012 අවසන 2012 අවසන
9.68. 69 තරුණ රුධියන්ට සහ විශේෂ අයට ( බාල වයසකාර, කායික ආබාධ සහිත, තුවාල වලින් සුවය ලබමින් සිටින සහ වෛද්‍ය ප්‍රාථිකාර, උපදේශන අවශ්‍ය පුද්ගලික්න්) කෙරෙ විශේෂ අවධානයක් යොමු කිරීම හා ඔවුන් පරික්ෂා තිරීම	විශේෂ කණ්ඩායම් වලට හෝ පුද්ගලයින්ට විශේෂ අවධානය යොමු කළ යුතු ද යන්න ක්‍රියාත්මක අදහසින් ඉතිරි රුධියන්ගේ තත්ත්වය සමාලෝචනය කිරීම	පුතුරුත්පාඨන කොමිස් ජනරාල් පුතුව ඇත.	මාස 3
9.73. තීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව ඇති බෝදනා නිසි ලෙස විමර්ශනය කිරීම, වුරදිකරුවන්ට එරෙහිව අපරාධ නඩු පැවතීම.	ගැටුම් පාවති සමයේ දී තීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් ගැටුම් පාවති පුදේශ වල සංරිසුරු බව දැන ගන්න වත්තින. මෙම කටයුත්ත සම්පූර්ණයෙන් තුරන් කිරීමට පියවර ගෙන ඇත. මෙම කණ්ඩායම් නැවත මතු නොවන බව තහවුරු කිරීමට මෙම පියවර දිගටම ගනු ඇත.	ආරක්ෂක අමාත්‍යාංශය කාර්යක්ෂම ලෙස තීතිය හා සාම්ය පවත්වා ගැනීම.	
3. විශේෂයෙන්ම කිසියම් තීති විරෝධී සන්නද්ධ	1) අර්ථදක්ෂ තත්ත්වයන් හඳුනා ගැනීමට අපරාධ	ආරක්ෂක අමාත්‍යාංශය. 1) කාර්යක්ෂම	1) සිදු වෙමින්

කණ්ඩායම් පිළිබඳව ඔවුන් තිරුපුද කිරීම ඇතුළත් නීතිය හා සාම්ය පවත්වා ගැනීමට නීත්වත පියවර ගැනීම	සංඛ්‍යාති සහ ප්‍රවනතා පරික්ෂා කිරීම. 2) නීතිය ක්‍රියාත්මක කිරීම ගක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම	පොලිස් දෙපාර්තමේන්තුව 2) අපරාධ අඩවිම	සුපරික්ෂාව 2) සිදුවෙමින් ප්‍රතිති.	
9.78., 9.82. තරුණ එල් රේ රේ රේ සැකකරුවන් සම්බන්ධයෙන් පූර්වාදව නඩු ප්‍රතිම හේ පුනරුත්ථාපනය සහ/හේ ඔවුන් නිදහස් කිරීමේ අරමුණෙන් එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් වෙන වෙනම පරික්ෂා කිරීම. පුනරුත්ථාපන වැඩ සටහන් අවසන් වූ වහාම ලමයින්ට තම දෙමාපියන් සමග ජ්‍යෙෂ්ඨවීමට ඉඩිම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට හේ ආදායමක් උපයා ගැනීමට සහය වීම	ඉහත 1 ජේදය බලන්න.  තම පුවුල් සමග නැවත එක්වීමෙන් පසු විගාල සංඛ්‍යාතක් අධ්‍යාපන කටයුතු ඇරඹීමෙන් මෙය සම්පූර්ණයෙන්ම විසඳා ඇත. මෙම ක්‍රියාවලය CG/R විසින් දිගමට කර ගෙන යනු ඇත.	GC/ පුනරුත්ථාපන නැවත අන්තර්ගත කිරීමේ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත.	සිදුවෙමින් ප්‍රතිති.	
9.79 සටහන් කරුවන් ලෙස ලමයින් බදවා ගැනීම ගැන බැලු බැල්මට පෙනෙන සාක්ෂි ඇත්තාම් ඒ ගැන විමර්ශනය කිරීම සහ වැරදි කරුවන් නීතිය ඉදිරියට පැවැත්වීමට සහතික වීම.	විමර්ශන සම්පූර්ණයි.			
9.81. ලමයින් සෙයා ගැනීමට පුරුෂ් වැඩ සටහනක් ජාතික, රජයේ මූලිකත්වයෙන්, විවිධ ක්ෂේත්‍ර වලින් කාර්ය සාධක බලකායක් ගෙවා නාගා ක්‍රියාත්මක කිරීම ගැන සිනා බැලීම.	ලමා සෞද්‍යාදුවන් හඳුනා ගෙන පුනරුත්ථාපනය කර නැවත සමාජ ගෙ ගොට ඇත.			
9.92. ගැහීම් වලින් පිළිවා පත් ස්ථින්, ලමයින්, වයස්ගත සහ ආබෝධනයින් වැනි අවදානමට එක් විය නැති වෙනත් කණ්ඩායම් වල අවසන්නා සවිස්තරාත්මකව විසඳීමට බලය පාවරුන් අන්තර් ආයතන කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ අවශ්‍ය සහන ලබා දීම.	මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා NHRAP හි හඳුනා ගෙන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරයි.	NHRAP හි ඇතුළත්ව ඇත.	NHRAP ක්‍රියාත්මක කිරීම අධික්ෂණය කෙරේ.	සිදු වෙමින් ප්‍රතිති.
9.104. නැවත පදිංචි කළ අවතැන් වූවන්ට (IDPs) එම ඉඩි වල තෙනින් අධිකිය ලබා දීම.	අයිතිය ප්‍රදානය කිරීමට ප්‍රතිපාදන සලසන ව්‍යුලේය දිගමට ක්‍රියාත්මක කිරීම.	ඉඩිම් අමාත්‍යාංශය	වත්තලේඛය ක්‍රියාත්මක කර ඇත.	සිදු වෙමින් ප්‍රතිති
9.106. ප්‍රතිපත්ති ( ජනතාව නැවත පදිංචි කරන පුද්ගල සම්බන්ධයෙන්) හා ඔවුන්ට ඇති විකල්ප ගැන IDP අතර දැනුවත් හායායක් නිර්මාණය කිරීම.	2011.07.22 දින ඉඩිම් කොමිසාරිස් ජනරාල් නිකුත් කරන ලද වත්තලේඛ 2011/4 ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ කණ්ඩායම් දැනුවත් කිරීම	ඉඩිම් අමාත්‍යාංශය	දැනුවත් කිරීමේ වැඩ සටහන් පවත්වා ඇත.	මාස 6
9.108. ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ වන අවතැන් වූ පුද්ගලයින්ට ආපසු සි ලක්වට පැමිණීමේ දැනුවත් තීරණයක් ගැනීම හැකි කරවීමට සි ලංකාව සහ ඉන්දියාව අනු විධීමත් ද්වී පාර්ශ්වීක උපදේශන ක්‍රියාවලයක් ඇඟිල්.	1. ඉන්දියාවේ සිවින අවතැන් වූ පුද්ගලයින් සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීම  2. ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග ද්වී පාර්ශ්වීක සාකච්ඡා ඇවැනීම්.	1. ඉඩිම් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය.  2. විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය		



			සම්බන්ධතාවය පවත්වා ගැනීම කැවිනවී කරුණාලයට.	
9.117. වන්දනාමාන කරන සේවාන වලට යැමට කිසියම් බාධා ඉවත් කිරීම	1. කිසියම් බාධාවන් ඇත්තාම් හැඳින ගැනීම. 2. කිසියම් බාධා ඇත්තාම් ඒවා ඉවත් කිරීම.	ආගමික කටයුතු අමාත්‍යාංශය	කිසියම් බාධා ඇත්තාම් ඉවත් කෙරේ.	මාස 12
9.118. ජනතාවට, ප්‍රජා නායකයින්ට සහ ආගමික නායකයින්ට බාධාවකින් තොරව සාම්කාම් උත්සව සහ රැස්වීම් සංවිධානය කිරීමට ඇති නිදහස සහතික කිරීම.	මෙම නිදහස භක්ති විදිමට බාධා ඇත් ද යන්න මාසික දිසා ලේකම් රැස්වීම් වලදී අධික්ෂණය කිරීම	රාජ්‍ය පාලන අමාත්‍යාංශය	රැස්වීම් සූචිතානය කිරීමට නොහැකියාව ගැන පැමිණිලි ඉදිරිපත් නොවීම	දෙනට සිදු වෙමින් පවතී.
9.119. කිසියම් අනවශ්‍ය බාධාවකින් තොරව මැතක දී නැවත පදිංචි කළ තම මිතුරුන් සහ ඇයින් බැලීමට යැමට විදේශ වල සිට පැමිණෙන අයට ඉඩ දීම.	බැලීමට යැමට එවැනි අනවශ්‍ය බාධා ඇත්ද යන්න හඳුනා ගෙන ඒවා ඉවත් කිරීම.	ආරක්ෂක අමාත්‍යාංශය, එවැනි බාධා නැති බව පොලිස් දෙපාර්තමේන්තුව, ඇඳාල දිසා ලේකම් වරුන්	එවැනි බාධා නැති බව තහවුරු කෙරෙන වාර්තාවක් සකස් කිරීම.	මාස 6
9.120.විශේෂයෙන්ම අ) 2006 ජනවාරි මස ත්‍රිකුණාමලයේ දී අභ්‍යන්තරී 5 දෙනෙකු සහ ආ) 2006 අගාස්තු මාසයේ දී ACF සහන සේවකයින් 17 ක්, යන මරණ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම හා වැරදි කරුවන්ට වෝර්දා ගොනු කිරීම ඇතුළුව පසුගිය පරීක්ෂණ කොමිසන් සහ නිරදේශ ක්‍රියාත්මක කිරීම.	1. කම්ටු නිරදේශ පරීක්ෂා කිරීම. 2. නිරදේශ ක්‍රියාත්මක කිරීම ගැන පසුවිපර්ම කිරීම	නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුව	නිරදේශ ක්‍රියාත්මකවීම.	සිදු වෙමින් පවතී.
9.124. (1) ශ්‍රී ලංකාවේ විනැම පුරවැසියෙකුට නීති සහ රෙරුලාසි වලට අනුකූලව රටේ විනැම පුද්ගලයක ඉඩි ගැනීමට අධිකියක් ඇති බව සහ කිසියම් බාධාවක හෝ සීම්වකයින් ගොරව මිහුට/ ඇයට තමා කුමති කුමන පුද්ගලයක හෝ ජීවත්වය හැකි බව,  (2) රජයේ ඉඩි ප්‍රතිපත්තිය කිසියම් පුද්ගලයක ජන විද්‍යාත්මක රටාවේ අස්ථාහාවික වෙනස්කම් ඇති කිරීමේ උපකරණයක් නොවන බව,  3. ආශ්‍යුතුම ව්‍යවස්ථාවන් සලසා ඇති ආකාරයට රජයේ ඉඩි බැඳා දීම,  යන්න තහවුරු කළ යුතුය.	1. (අ) ඉඩිම් අත් කර ගැනීමේ නිත්‍යනුකූල අයිතියට කඩවෙන භාවිතාවන් පවතී ද යන්න සෞයා බැලීමට අධ්‍යයනයක් පැවැත්වීම.  (ආ) කඩවීම් සිදු වන්නේ නම් ඒවා ඉවත් කිරීමට සුදුසු පියවර ගැනීම,  (ඇ) පදිංචිය සඳහා සුදුසු රජයේ ඉඩිම් හඳුනා ගැනීමේ අදහසින් ඉඩිම් පිළිබඳ ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම.  2. මෙම ප්‍රශ්න විසඳීමට නිරදේශ ඉදිරිපත් කිරීම සඳහා කළින් පත් කරන ලද ( එනම් 1927, 1936 හා 1985 ඉඩිම් කොමිසන්) ඉඩිම් කොමිසන් වලට සමාන යොමු කිරීමේ කොන්දේසි (TOR) සහිතව සිවි වැනි කොමිසමක් පත් කිරීම. 3.රාජ්‍ය ඉඩිම් ආදා පනත, ඉඩිම් සූචිතානය ආදා පනත, ඉඩිම් ප්‍රජාන ( විශේෂ විධාන ) පනත වැනි	1. ඉඩිම් අමාත්‍යාංශය 1. උ. සහ නැ. ගැන විශේෂයෙන් සඳහන් වන රාජ්‍ය ඉඩිම් බැඳා දීමේ අධ්‍යයනය නිමවේ.  2. සිවි වැනි ඉඩිම් කොමිසම පත් කිරීම	මාස 12  මාස 24	

	ව්‍යවස්ථා පලදායී ලෙස ශ්‍රීයාත්මක කිරීම.	උ. සහ නැ. ජනාධිපති කාර්ය සාධක බලකායක්  ජනාධිපති කාර්යාලය	
පුද්ගලික ඉඩම් කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් පැදිංචි කිරීම සඳහා යොදා නොගත්තා බව පැහැදිලිව දැක්වෙන ප්‍රකාශක් රූප විසින් නිකුත් කිරීම.	පැදිංචි කිරීමේ ගැටලුව ගැන ප්‍රතිපත්තියක් සකස් කිරීම	ඉඩම් අමාත්‍යාංශය ප්‍රතිපත්තිය සකස් කෙරේ.	මාස 12
ඉඩම් ප්‍රතිපත්තිය සහ 2011 ප්‍රාලි මාසයේ යෝජන රට සම්බන්ධිත වැඩ සටහන කරයාත්ම ලෙස ශ්‍රීයාත්මක කිරීම තහවුරු කිරීමට LLRC පහත සඳහන් නිරදේශ ඉදිරිපත් කරයි.  9.126. ආපසු පැමිණෙන සියලු සරණාගතයින්ට හැකි තාක් ඉක්මින් ඉඩම් ලබා දීමේ මෙම වැඩ සටහන, විවාදයට ලක්ව ඇති ඉඩම් වලට තම අයිතිය තහවුරු කිරීමේ වලංගු දිපි ලේඛන ඇති අයට අධිකරණයට යැමේ අයිතියට ආදේශකයක් නොවන බවට ප්‍රසිද්ධියක් ලබා දීමෙන් ජනතාවගේ සැක දුරු කිරීම.  9.128. අවධා කෙරෙන මානව සහ මූල්‍ය සම්පන් ලබා දීම.  9.129. සිවිල් පරිපාලන නිලධාරීන් වැඩ සටහන ශ්‍රීයාත්මක කිරීම අදාළ දිභාපති වරුන්ගේ සුපරික්ෂාව සහ ශ්‍රීයාත්මක කිරීමේ ගුණාත්මක තත්ත්වය ජාතික මට්ටමේ දී ඉඩම් කොමිෂනක් ජනරාල් විසින් අයිත්තාය කිරීම.	යෝජන සිව් වැනි ඉඩම් කොමිසම 9.126, 9.128, 9.129, 9.131 සිට 9.136 දක්වා නිරදේශ සැලකිල්ලට ගෙන ඒවා ශ්‍රීයාත්මක කිරීමේ හැකියාවන් සෞයා බැඳීම.	ඉඩම් අමාත්‍යාංශය  සිව් වැනි ඉඩම් කොමිසමේ සෞයා ගැනීම් වලට ගැලපෙන ආකාරයට ශ්‍රීයාත්මක ශ්‍රීයාත්මක කිරීම.	මාස 24
9.131. වැඩ සටහන ගැන ජන මාධ්‍ය කුළුන් නිවැරදි සහ පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමට හැකි වනු සඳහා භාදින් සැලසුම් කළ මාධ්‍ය සම්මත්තුණුයක් සම්බාධය කිරීම.			
9.132. නොයෙකත් කම්ටු සඳහා තෙව්රා ගත් සියලු නිලධාරීන් සහ ප්‍රජා නායකයින් සඳහා භාදින් සැලසුම් කළ ප්‍රභුණු වැඩ සටහනක් පැවැත්වීම.			
9.133. වැඩ සටහනෙන් ප්‍රතිලාභ ගැනීමට අවනුන්			

<p>වූපද්‍රලයින් ඉදිරිපත්වීමට උදව් වනු සඳහා සරල දෙමු හා සිහල භාෂා වලින් හොඳින් සැලසුම් කළ සන්නිවේදන ව්‍යාපාරයක් දියත් කිරීම.</p> <p>9.134. ආරක්ෂක කටයුතු සඳහා යොදා ගෙන ඇති ඉඩම් වලින් උපරිම ප්‍රමාණයක් කඩිනම් නිදහස් කිරීමට ආරක්ෂක හමුදා තිලධාරීන්ගේ සහභාගිත්වය සිමා කිරීම.</p> <p>9.135. 136. පළමු විමර්ශන කම්ටු ක්‍රියාවලිය දියත් කිරීමට පෙර එක් එක් දිස්ත්‍රික් ලේකම් ප්‍රංශයක මතා ප්‍රසිද්ධියක් ලබා දුන් 'ප්‍රජා උපදේශන රස්වීම් ' සාචිවානය කෙට පැවැත්වීම. මෙම ක්‍රියාවලියෙන් කරනු ලබන නිරමාණාත්මක යෝජන ඉක්මණින් සැලකිල්ලට ගැනීමට යාන්ත්‍රණයක් සේරාපිත කිරීම.</p>	<p>එම</p>	<p>එම</p>	
<p>9.140 යෝජන වැඩ සටහන ක්‍රියාත්මක වන තෙක් සරණාගතයින්ට නැර අන් අයට රජම් ඉඩම් බෙදා දීම වැළක්වීමට දැඩි පාලනයක් ඇති කිරීම.</p> <p>9.141. ශ්‍රී ලංකා රජය වැඩ සටහන් ප්‍රතිපත්තිය, තීරණ ගැනීම් සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විගණක දරන්නේ යන අවධානය මත පදනම්ව වැඩ සටහනට සහයෝගය ලබා ගැනීමට සංවර්ධන හවුල් කරුවෙකුගේ සහාය ලබා ගැනීමට උනන්දුවීම.</p>	<p>මෙම මූලධර්මය අන්තර්ගත ඉඩම් අමාත්‍යාංශයේ වනුලේඛයේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම.</p> <p>1. බහුරු හවුල් කරුවෙකුගේ අවශ්‍යතාවය ඇගයීම 2. බහුරු සම්පත් අවධාන බව පෙනෙනෙන් නම් ව්‍යාපාරි යෝජනාවක් සකස් කිරීම. 3. සුදුසු නම් සහ හැකියාව ඇත්තෙනම් ආධාර ලබා ගැනීම.</p>	<p>ඉඩම් අමාත්‍යාංශය වනුලේඛය ක්‍රියාත්මක කිරීම</p> <p>ඉඩම් අමාත්‍යාංශය. 1. 2. හා 3 යන ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක්.</p> <p>නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය.</p> <p>ජාතික සැලසුම් සම්පාදන දෙපාර්තමේන්තුව.</p>	<p>මාස 3</p>
<p>9.142. ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පලාලි සහ තීක්ෂණාමලයේ සාම්පූර්ණ එ අධි ආරක්ෂක කළුප මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා කුඩා පුද්ගලික ඉඩම් තීඩාස් කිරීම ගැන සමාලෝචනයක් කිරීම. විකල්ප ඉඩම් ලබා දීම හෝ වන්දි ගෙවීම නිශ්චිත කාල රාමුවක් ඇතුළත නිම කිරීම.</p>	<p>දැනමත් නිම කර ඇති සමාලෝචනය අනුව:</p> <p>අ) හැකි සේරාපිත වල ඉඩම් තීඩාස් කිරීම.</p> <p>අ) අදාළ තීති යටතේ (ඉඩම් පවරා ගැනීමේ පනත) නැවත පදිංචි කිරීම හෝ වන්දි ගෙවීමට පියවර ගැනීම.</p>	<p>(අ) ආරක්ෂක අමාත්‍යාංශය</p> <p>(ඇ) නැවත පදිංචි කිරීම සම්පූර්ණයි.</p> <p>(ඇ) ඉඩම් අමාත්‍යාංශය</p> <p>අ) ඉඩම් නිදහස් කරේ.</p> <p>ඇ) නැවත පදිංචි කිරීම සම්පූර්ණයි.</p> <p>ඇ) වන්දි ගෙවා ඇත.</p>	<p>අ) දැනට සිදු වෙමින් පවතී.</p> <p>ඇ) මාස 6</p> <p>ඇ) වසර 3</p>
<p>9.150. 13 වැනි සංඝේතිය යටතේ අවශ්‍ය කෙරෙන සුදුසු ආනාගත ඉඩම් ප්‍රතිපත්ති මග පෙන්වීම් යෝජනා කිරීම සඳහා ජාතික ඉඩම් කොමිෂනක් පිහිටුවීමට කඩිනම් පියවර ගැනීම.</p>	<p>නිරදේශ ලබා ගැනීමේ අදහසින් PSC හි විෂය යොමුව ජා.ඉ. කො. පිහිටුවීමේ යෝජනාවට ඇතුළත් කිරීම</p>	<p>1. ජනාධිපති ලේකම් කාර්යාලය.</p> <p>2. ඉඩම් අමාත්‍යාංශය</p> <p>යෝජනාව PSC විෂය යොමුවට ඇතුළතය.</p>	<p>තහවුරු කළ යුතුය.</p>

9.151. වත්මන් සහ අනුගත පරිපරා වල ජ්‍යෙන් ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ අදහසින් පරිසරය සහ තෙවත විවිධත්වය, විරස්ථා ඇරඹික සවර්ධනය, විවිකය, විනෝදාංශ ප්‍රමිතින්, ආගමික, සංස්කෘතික හා ප්‍රජා විද්‍යාත්මක සෑර්ංහ වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉඩම් සරක්ෂණයේ දී සහ බෙදා දීමේ දී දිස්ත්‍රික පරිපාලනයට මග පෙන් විමට ඇඟාල විවිධ ක්ෂේත්‍රයන්ගෙන් තොරා ගත් දිස්ත්‍රික්ක හා ජාතික මට්ටම් විශේෂඥයින්ගේ සහභාගිත්වය ඇතිව උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්ක වලට වෙන වෙනම ඉඩම් හාවිතා කිරීමේ සැලැස්මක් ගෙවිනුගිමි.	1. උතුරු සහ නැගෙනහිරට ඉඩම් හාවිතා කිරීමේ සැලැස්මක් සකස් කිරීමට ඉඩම් අමාත්‍යාංශයට සම්පත් ලබා දීම.  2. 2007 සම්මත කර ගත් ඉඩම් හාවිතා කිරීමේ ප්‍රතිපත්තිය යටතේ උතුරු හා නැගෙනහිරට ඉඩම් හාවිතා කිරීමේ සැලැස්මක් සකස් කිරීම.	1. මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය.  2. ඉඩම් අමාත්‍යාංශය	1. (අ) ඉඩම් අමාත්‍යාංශයට අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන ලබා දීම. (ආ) ඉඩම් අමාත්‍යාංශයට කාර්ය මණ්ඩල ලබා දීම.  2. උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්ක සැලැස්ම සකස් කිරීම	මාස 36
9.152. ඉඩම් අපසු දීම ජාතික ප්‍රක්ෂාපක් බවත් පවත්වා දේ පාලන අත්‍යුත්‍ය ඉටු කර ගැනීමේ ආයුධයක් කර නොගන්නා බවත් දේ පාලන පක්ෂ අතර අවබෝධක ඇති කර ගැනීම	PSC කර ඇති තිරශේෂ බලන්න	ජනාධිපති ලේකම් කාර්යාලය	තිරශේෂ PSC යට යොමු කෙරේ.	සිදු වෙමින් පවති.

#### LLRC අවසාන වාර්තාව: ප්‍රතිස්ථාපනය/නිලවු වනදී ගෙවීමේ සහන

තිරශේෂ	ක්‍රියාකාරකම	වගකීම පැවරෙන ප්‍රධාන ආයතනය	මූලික කාර්ය දර්ශකය	කාල රුමුව
9.155. පක්ෂවාන් ගැනුම් අවශ්‍යක ( හිලු වනදී ගෙවීමේ සහන සඳහා ) ඉටු කිරීමේ දී පුද්ගලයින්, දේපෙළාල, සහ කර්මාන්ත්‍ය ප්‍රතිත්‍යාපනය කිරීමේ අධිකාරියේ (REPIIA) භූමිකාව සහ සම්පත් තහිරිතානය සහ ගක්තිමත් කිරීමේ අදහසින් එහි භූමිකාව සහ හැකියාවන් සමාලෝචනය.  ගෙවී ගැසී ඇති ලිපි ගොනු අවසන් කිරීමට මෙන්ම අනාගතයේ දී අරමුදල නොමැතිකම ප්‍රමාදයට හා නොගෙවා සිටීමට සේතු ලෙස දැක්වීම වැළැක්වීම සඳහා අරමුදල් සපයා ගැනීම.  9.162. රා.නො. සංවිධාන අධ්‍යාර වැඩි සටහන් වලට සහභාගිවීම නිසා නූසුදුස්සන් කළ රුපයේ සේවකයින්ගේ ප්‍රක්ෂාපනය නැවත සලකා බැලීම.	1. REPIIA කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන ගැටපු පාලක් කිරීම.  2. හඳුනා ගත් ගැටපු විසඳීමට සුදුසු පියවර ගැනීම.  3. පිළිගත හැකි විනදීනයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලයක් මත පදනම් වූ වනදී ගෙවීම සඳහා අරමුදල් ලබා දීම  1. පවතින නූසුදුස්සනාවයන් හඳුනා ගැනීමට රුපයේ ප්‍රතිපත්තිය පරික්ෂා කිරීම. 2. යුක්ති සහගත සහනාධාර ක්මයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන තීරණය කිරීම හා හඳුන්වා දීම.	බන්ධනයාර සහ ප්‍රතිස්ථාපක ප්‍රතිත්‍යාපනය ජනාධිපති ලේකම් කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය	1. REPIIA පිළිබඳ වාර්තාව ලැබේ. ප්‍රතිස්ථාපක ප්‍රතිත්‍යාපන අමාත්‍යාංශය. 2. සුදුසු පරිදි පියවර ගැනීම. 2. එම.  3. ගැටපු විසඳේ. 3. මුදල් හා කුම සම්පාදන අමාත්‍යාංශය	සිදු වෙමින් පවති.
9.155. පක්ෂවාන් ගැනුම් අවශ්‍යක ( හිලු වනදී ගෙවීමේ සහන සඳහා ) ඉටු කිරීමේ දී පුද්ගලයින්, දේපෙළාල, සහ කර්මාන්ත්‍ය ප්‍රතිත්‍යාපනය කිරීමේ අධිකාරියේ (REPIIA) භූමිකාව සහ සම්පත් තහිරිතානය සහ ගක්තිමත් කිරීමේ අදහසින් එහි භූමිකාව සහ හැකියාවන් සමාලෝචනය.  ගෙවී ගැසී ඇති ලිපි ගොනු අවසන් කිරීමට මෙන්ම අනාගතයේ දී අරමුදල නොමැතිකම ප්‍රමාදයට හා නොගෙවා සිටීමට සේතු ලෙස දැක්වීම වැළැක්වීම සඳහා අරමුදල් සපයා ගැනීම.  9.162. රා.නො. සංවිධාන අධ්‍යාර වැඩි සටහන් වලට සහභාගිවීම නිසා නූසුදුස්සන් කළ රුපයේ සේවකයින්ගේ ප්‍රක්ෂාපනය නැවත සලකා බැලීම.	1. පවතින නූසුදුස්සනාවයන් හඳුනා ගැනීමට රුපයේ ප්‍රතිපත්තිය පරික්ෂා කිරීම. 2. යුක්ති සහගත සහනාධාර ක්මයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන තීරණය කිරීම හා හඳුන්වා දීම.	රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය	1. ප්‍රතිපත්තිය පරික්ෂා කිරීම හා අන්තර් ප්‍රක්ෂාපනය ප්‍රක්ෂාපනය ප්‍රතිත්‍යාපනය ප්‍රතිපාදන හඳුනා ගැනීම. 2. අවශ්‍ය වන්නේ නම් ප්‍රතිපත්තියක්	මාස 3

		තිරණය කිරීම.	
9.164. එල්ටීටීඊය සමග සම්බන්ධයක් තිබූ අය මරණයට පත්වීම හෝ තුවාල ලැබීම වෙනුවෙන් වන්දී සාන්සාරික පිළිබඳ තිරණයක් ගැනීම.	හිටුපු සටන් කරුවන් සඳහා පුනරුත්ථාපන හා ප්‍රති අන්තර් ග්‍රහණය කිරීමේ රුපයේ වැඩි සටහන් දිගටම පවත්වා ගැනීම හා සෙසු යානින් සඳහා ප්‍රති සන්ධාන වැඩි සටහනක් .	නැවත පදිංචි කිරීමේ නැවත පදිංචි අමාත්‍යාංශය සහ උතුරු නැගෙනහිර ජ.කා.සා. ගැටුමේ සංස් ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් වූ හෝ තුවාල ලත් අයට (NOK) සහන සැලසීමේ කාර්යක්ෂම සහන වැඩි සටහනක් කියාත්මක කිරීම	මාස 24

### LLRC අවසාන වාර්තාව: ප්‍රති සන්ධානය

තිරෝශක	ක්‍රියාකාරකම	වගකීම පැවරෙන ප්‍රධාන ආයතනය	මුළු කාර්ය දැරුණු	කාල රුමුව
9.171, 9.227. සිවිල් ක්‍රියාකාරකම වලට ආරක්ෂක හමුදාව සම්බන්ධවීම හා සාධාරණ කාල සීමාවක් තුළ ආරක්ෂක හමුදා යොදා ගන්නා පුද්ගලික ඉඩම වලින් ඉවත්වීම පියවරන් පියවර සිදු කිරීම.	1. ප්‍රති සන්ධාන වැඩි සටහනක් වල අත්දැකීම් සැලකිල්ලට ගෙන සිවිල් වැඩි කටයුතු වලට ආරක්ෂක හමුදා සම්බන්ධ වීම ( දුනටමත් 95% ක් සිවිල් වැඩි වලින් ඉවත් කර ඇතුළු.) තව දුරටත් අඩු කිරීමට සැලක්මක් සකස් කිරීම.	ආරක්ෂක අමාත්‍යාංශය	සිවිල් ක්‍රියාකාරකම වලින් ආරක්ෂක හමුදා නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම හෝ ඉවත් කිරීම	මාස 6
9.195, 195. අවතැන් වූ මුස්ලිම් ජාතිකයින් උතුරු පළාතේ තමන් වාසය කළ ජ්‍යෙන වලට කඩිනමෙන් ආපසු යැම් පහසු කරවීම. එල්ටීටීඊය විසින් විනාශ කළ හෝ හානි කළ පළ්ලේ, තිවාස සහ පාසල් නැවත ගෙවනුමීමට ආධාර කිරීමට වහාම පියවර ගැනීම.	අවතැන් වූ මුස්ලිම් ජාතිකයින් නැවත පදිංචි කරවීමට හා ප්‍රති අන්තර්ගතය සඳහා ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීම.	උ සහ නැවත සඳහා වූ ජ.කා. සාධක බලකාය සහ නැවත පදිංචි අවශ්‍යතාවයන් හඳුනා ගැනීමේ වාර්තාව ප්‍රකාශනයට පත් කිරීම.	ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ සමග සහ නැවත පදිංචි අවශ්‍යතාවයන් හඳුනා ගැනීමේ වාර්තාව ප්‍රකාශනයට පත් කිරීම.	මාස 18.
5. ආර්ථික, සමාජයීය, සහ සංස්කෘතික ක්‍රියාකාරකම වල ව්‍යවහාර වැඩියෙන් සාහායිවීම තහවුරු කිරීමට එම මාරුග ඔස්සේ පුද්ගලියින්ට තිබුණේ යැම් රුම් කිරීම දැරුමත් කිරීම.	එම 9 මාරුග ඔස්සේ යැම් රුම් කිරීමට කිසියම් බාධක ඇත්තාම් ඒවා හඳුනා ගෙන ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම.	ආරක්ෂක අමාත්‍යාංශය.	අනවශ්‍ය බාධාවන් පවතින්නේ නම් ඒවා ඉවත් කිරීම.	මාස 2
6. සිවිල් පරිපාලනය සම්බන්ධ තත්ත්වය පත් කිරීමේදී දිසානා වරුන් සාය ආරක්ෂක බලධාරීන් අතර වඩා වැඩි සම්බන්ධීකරණයක් හා සන්නිවේදනයක් පවත්වා ගැනීම.	1. සම්බන්ධ සිවිල් පරිපාලනයට බාධා වන තිසියම් බාධා ඇත්තාම් ඒවා හඳුනා ගැනීම. 2. බාධා ඉවත් කිරීම. 3. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් පවත්වන මාන්දික සමුළු වල දී ප්‍රගතිය සමාලෝචනය කිරීම.	රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය	1) ඇත්තාම් සියලු බාධා හඳුනා ගැනීම. 2) පවතින්නේ නම් ඒ සියලු බාධා ඉවත් කොට සම්බන්ධ සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපනය කිරීම.	මාස 12
9.201. ප්‍රති සන්ධානය සඳහා වූ පද්ධති ගැටුම සව්‍යධාන ත්‍යාග පත්‍රය සහ වැඩි සටහන්	1. වැඩි දියුණු කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා වතු අංශයේ සොබං, අධ්‍යාපන හා තිවාස පහසුකම්	සොබං අමාත්‍යාංශය.	බැංකු සහ පවතින වැඩි සටහන් වල	මාස 6.

<p>ඉන්දියානු සම්භවයක් ඇති දෙමළල රාජිකයින්ගේ මූලික අවශ්‍යතා පැලකිල්ලට ගන්නා බව තහවුරු කිරීම. වතු කරයේ සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රසුකම් වැඩි දියුණු කිරීම හා වඩාත් නොදු ජ්‍යෙන තත්ත්වයන් ලබා දීම.</p>	<p>නා සිව්වීමේ දැනට පවතින වැඩ සටහන් වල බලපෑම් තක්සේරු කිරීම. 2. ශ්‍රී යා මාර්ග වඩාත් කාර්යක්ෂම කිරීමට වැඩ සටහන් සමාලෝචනය කිරීම.</p>	<p>අධ්‍යාපන අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය</p>	<p>කාර්යක්ෂමතාවය දැක්වෙන වාර්තාවක් පළ කිරීම</p>	
<p>9.204. අනවසරයෙන් ආයුධ සන්තකයේ තබා ගන්නා පුද්ගලයින් නිරුපුද කිරීමට කඩිනම් පියවර ගැනීම සහ එවැනි වැරදි කරුවන්ට වෙශ්දනා ඉදිරිපත් කිරීම</p>	<p>සයානක අව්‍යාධ පනත / ගිනි අව් සහ ප්‍රසුරණ දුව්‍ය පනතේන් ප්‍රතිපාදන දැඩිව ශ්‍රියාත්මක කිරීම සහ වැරදි කරුවන්ට එරෙහිව නිතිමය පියවර ගැනීම</p>	<p>පොලිස් දෙපාර්තමේන්තුව</p>	<p>අනවසර ආයුධ තබා ගන්නා සන්තකයේ තබා ගන්නා පුද්ගලයින් සම්පූර්ණයෙන් නිරුපුද කිරීම.</p>	<p>මාස 6</p>
<p>9.212. අපරාධ විමර්ශනය, අභිවේදනා ඉදිරිපත් කිරීම සහ අපරාධ අධිකරණ පද්ධතිය හා සම්බන්ධ අනෙකත් කරුණු පිළිබඳව පොලිස්යට මග පෙන්වීමට හා උපදෙස් දීමට පළාත් වල නිතිපති දෙපාර්තමේන්තුවේ එකක පිහිටුවීම.</p>	<p>1. නිතිපති දෙපාර්තමේන්තුවේ එකක සඳහා විෂය යොමු කිරීම සකස් කිරීම හා ඒවා පිහිටුවීම. 2. පොලිස් නිලධාරීන් ගේ ප්‍රහුණු වැඩ සටහන් වලට අදාළ මොඩ්සුල ඇතුළත් කිරීම. 3. පොලිස් අභ්‍යන්තර විද්‍යාලයේ ප්‍රහුණු කරුවන්ගේ භැංකියාවන් වැඩි දියුණු කිරීම.</p>	<p>1. නිතිපති දෙපාර්තමේන්තුව</p>	<p>1. නිතිපති දෙපාර්තමේන්තුවේ හැංකියාවන් වැඩි දියුණුවීම. 2. පොලිස් වල දෙපාර්තමේන්තුව. 3. පොලිස් දෙපාර්තමේන්තුව</p>	<p>මාස 12</p>
<p>9.213. සියලුම ටෙව්දනා විමර්ශනය කිරීම හා වැරදි කරුවන්ට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා නොසලකා නැඩු ගොනු කර දැඩිවම් ලබා දීම තහවුරු කිරීම. ( 9.206, 209 හි භාරතී, කරුණා, රැඹිඩිපි ක්ෂේපන් ගැනීම සහ මේරු සීලන් නැමති පුද්ගලයාගේ කළේයාට අදාළ විමර්ශනය නොකළ වෙශ්දනා ගැන නිරුපත් ඇතුළත්ය.</p>	<p>විමර්ශන ව්‍යාම පැවැත්වීම සහ වාවස්ථානුකූලව නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීම. නිතියේ සමාන ආරක්ෂාව සහතික කිරීම.</p>	<p>1. පොලිස් දෙපාර්තමේන්තුව 2. නිතිපති දෙපාර්තමේන්තුව 3. අධිකරණ අමාත්‍යාංශය</p>	<p>සාර්ථක තැබූ ව්‍යාග සංඛ්‍යාව වැඩිවීම</p>	<p>මාස 6</p>
<p>9.214, 215. සන්නද්ධ සේවා සම්ග කටයුතු කරන ආයතන වලින් පොලිස් ඉවත් කිරීම  පොලිස් සේවාවේ ශ්‍රී යා මාර්ග විවෘත අධික්ෂණය කිරීමට සේවාධීන ස්ථාවර පොලිස් කොමිෂමක්</p>	<p>මෙම තිබේදාය PSC සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති/දේශපාලන කරුණු ගැන කටයුතු කරන ආකාරය බලන්න. ( සේවාධීන පොලිස් කොමිෂමක් දැනවමත් පිහිටුවා</p>	<p>යෝජිත පාසල්මේන්තු තොරීම කමිටුව</p>	<p>අදාළ නොවේ</p>	<p>අදාළ නොවේ</p>

ස්ථාපනය කිරීම සහ සියලු පොලිස් නිලධාරීන් ස්වාධීන හා උසස් මට්ටමේ වශයෙන් පැවැත්මක්න් යුතු බව තහවුරු කිරීම	අඟ.)		
9.218, 219. රාජ්‍ය නිලධාරීන් සහ රටේ පාලනය හා සම්බන්ධ වෙනත් පුද්ගලයින් විසින් බලය අයට් ලෙස යෙදීමෙන් පැන නගින සියලු පුරවැසියන්ගේ විශේෂයෙන් සුළුතර කොටස් වල දුක්ගැනවිලි විසින්ම සඳහා ප්‍රබල විවරගන අංශයක් සහිත ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීම. විශේෂයෙන්ම වාර්තිකන්වය හෝ ආගම පදනම් කර ගත් පරිපාලන හෝ විධායක ක්‍රියාවකින්, පැන නගින කිසියම් දුක්ගැනවිල්ලක් ඇති විනැම පුරවැසියෙකුට මෙම ස්වාධීන ආයතනයන් සහනයක් ලබා ගැනීමේ නිදහස තිබිය යුතුය.	1. පුරවැසියන් ගේ ආයිතිවාසිකම් ශක්තිමත් කිරීමට ඇවශ්‍ය කෙරෙන ව්‍යුත් කාර්යක්ෂම හා අතිරේක පියවර හඳුනා ගැනීමට පවතින ආයතන වල ප්‍රතිපාදන සමාලෝචනය කිරීම.  2. පුරවැසි දුක්ගැනවිලි යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට තීති වලට සංයෝධන / යාන්ත්‍රණ / පියවර හඳුන්වා දීම.	1. ජනාධිපති ලේකම් අදාළ ප්‍රධාන ආයතන කාර්යාලය.  2. ආරක්ෂක අමාත්‍යාංශය.  3. නීතිපති දෙපාර්තමේන්තුව.  4. අධිකරණ අමාත්‍යාංශය.	මාස 6
9.224. රජයේ සේවයේ වැඩ පිළිබඳ ආචාර ධර්ම වැඩ දියුණු කිරීම සඳහා පුහුණු වැඩ සටහන් හරහා ආකල්පනය වෙනසක් ඇති කිරීමට විශේෂී වැඩ සටහන් සංකල්ප ගත කොට ක්‍රියාත්මක කිරීම.	ජාතික මානව සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම	මානව සම්පත් සාවර්ධනය සඳහා තුළ සැලැස්මක් ජෝන්ස් අමාත්‍ය කාර්යාලය  1. මානව සම්පත් ක්‍රියාත්මක සැලැස්මක් සනස් කිරීම. 2. HRPA ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම	මාස 3
9.226. රාජ්‍ය සේවයේ දේශපාලන මැදිහත්වීම වැශේෂීමට සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සහ උසස් කිරීම් ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ සමානාත්මක ප්‍රතිපාදන වලට අනුකූල බව තහවුරු කිරීමට ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සහාවක් ස්ථාපිත කිරීම.	ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සහාවක් පිහිටුවා ඇත.		
9.228. ව්‍යවස්ථා, අධිකරණ සමාලෝචනය සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ස්ථාපිත කිරීම. යෝජිත ව්‍යවස්ථාවක් අනියෝගයට ලක් කිරීම සඳහා ප්‍රමාණවත් කාල රාමුවක් ලබා දීමට පුදුසු ව්‍යවස්ථා සංයෝධනයක් පිළිබඳ එකත්තාවයක් ඇති කර ගැනීම.	PSC බලන්න.	ජනාධිපති ලේකම් අදාළ නොවේ. කාර්යාලය	අදාළ නොවේ.
9.236, 237. බලය බෙදා හැරීම පිළිබඳව සියලු දේශපාලන පක්ෂ සහ විශේෂයෙන් සුළුතර කොටස් නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග අර්ථවත් පියවරට යන සංවාදයක් සඳහා මූලිකීම්. මෙම සංවාදය ඉහළ දේශපාලන මට්ටමෙන් සහ ප්‍රමාණවත් තාක්ෂණික ප්‍රස්ථිම් සහාය ඇතිව කළ යුතුය.	PSC බලන්න.	ජනාධිපති ලේකම් අදාළ නොවේ. කාර්යාලය	අදාළ නොවේ.
9.245. වසර 2020 වන විට හාංචි තුනක දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨක් ඇති කිරීමට ගුරුවැන් පුහුණු කිරීම	1. හාංචි ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට ක්‍රියාත්මක සැලැස්මක් සකස් කිරීම.	1. ජාතික හාංචි සහ සමාජ අනුකූලතාව	

<p>සහ පත් කිරීම, ප්‍රමුඛතා පදනමෙන් ගෙන ඒ සඳහා අවශ්‍ය කෙරෙන අයටැය ප්‍රතිපාදන ලබා දීම.</p>	<p>2. රාජ්‍ය හාජා කොමිෂනම් තුම්කාව පරික්ෂා කොට ගක්තිමත් කළ යුතු ක්ෂේත්‍ර හැඳුනා ගැනීම. ක්‍රියාත්මක සැලැස්මට නිවැරදි කිරීමට ගත යුතු පියවර ඇතුළත් කළ යුතුය.</p> <p>3. 2020 වන විට ත්‍රි හාජා සමාජයක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.</p> <p>4. ක්‍රියාත්මක කළ වැඩ සටහන් පළදායීද යන්න සහ ප්‍රතිපත්තිය සමග අනුකූල වන්නේද යන්න අධික්ෂණයට හා ඇගයීමට සැලැස්මක් සැලසුම් කිරීම.</p>	<p>අමාත්‍යාංශය</p> <p>2. ත්‍රි හාජා සමාජයක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය.</p>	<p>ත්‍රි හාජා මුළු පිරුම ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂමතා අධික්ෂණය කිරීම.</p>	<p>සිදුවෙමින් යුති.</p>
<p>9.246, 247, 249. රජයේ කාර්යාල සියල්ලේම සැම අවස්ථාවකම දෙමළ කතා කරන නිලධාරීන් සිටිය යුතු බව අනිවාර්ය කිරීම. කිසිම දිස්ත්‍රික්කයක් හෝ පළාතක් හාජාව මත වර්ග තොකල යුතුය. පොලිස් ස්ථාන වල පැය 24 තිස්සේම හාජා දෙකම කතා කරන නිලධාරීන් සිටිය යුතුය. පැමිණිල්ලක් කරන තැනැත්තාට / තැනැත්තියට තම් ප්‍රකාශය තමා කුම්ති හාජාවන් සටහන් කරවා ගැනීමට අධික්ෂණය තිබේ යුතුය. දිරිස කාලීන ප්‍රතිපත්ති සහ පියවර ගෙන්නා තෙක් පරිවර්තන සඳහා යොදා ගෙන්නා මාදුකාය තාවකාලික පියවරක් වශයෙන් යොදා ගැන නැක.</p>				
<p>9.250. හාජාව ගැන අන්තර්වරා නිර්දේශ ක්‍රියාත්මක කිරීම. පොලිස් ස්ථාන වල ප්‍රතිච්ඡලකින් ලෙස ද්‍රී හාජා නිපුනත්වයක් ඇති විශ්‍යාමික පොලිස් නිලධාරීන් යොදා ගැනීම.</p>				
<p>දිරිස කාලීන වැඩ සටහන් ඇති කරන තෙක් සහන්තිවේදනය පහසු කරවීම සඳහා ප්‍රසුදු පරිදි රජයේ කාර්යාල වලට පරිවර්තනයින් යොදා ගැනීම.</p>	<p>1. ආණුෂ්‍යුතුම ව්‍යවස්ථාවන් පිළිගත් හාජා අධික්ෂණය පිළිපදන්නේද යන්න අධික්ෂණය කිරීම.</p> <p>2. හාජා අධික්ෂණය පිළිපැදිම සහතික කිරීමට අවශ්‍ය අතිරේක ප්‍රතිකර්ම හැඳුනා ගැනීම.</p>	<p>ජාතික හාජා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය</p>	<p>1.) අධික්ෂණය කිරීමේ ක්‍රියාකාරකම නිම වේ.</p> <p>2) අතිරේක ප්‍රතිකර්ම හැඳුනා ගෙන ක්‍රියාත්මක වීම.</p>	<p>1) මාස 12 2) මාස 24</p>
<p>9.251. දක්ෂ්‍යතාවය මත ඇතුළත් කර ගැනීමේ තුම්යක් හැඳුන්වා දීමේ අදහසින් කෙටිවා තුම්ය සමාලෝචනය කිරීමට අධ්‍යාපන විශේෂයින්ගේ කම්මුවක තෝරා ගැනීම. විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර <u>(ගැනීම්?)</u></p>	<p>අතුළත් කර ගැනීමේ නිර්නායක වැඩි දියුණු කෙරෙන කිසියම් නිර්දේශ හැඳුන්වා දීමේ අදහසින් දන්ව ප්‍රතිනි ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තිය පරික්ෂා කිරීම.</p>	<p>UGC</p>	<p>විශේෂයා කම්මුව ස්ථාපිත කිරීම</p>	<p>මාස 12</p>
<p>9.252. රටේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපන ප්‍රසුදුකම් වල ප්‍රතිනි අසමානතාවය අඩු කිරීම සහ අවසානයේ දී තුරන් කිරීම.</p>	<p>දියින පුරා පාසල් වල ඇති ප්‍රසුදුකම් වැඩි දියුණු කිරීම සඳහා “ මහින්ද විනතනය ”ට අනුකූලව දන්ව ඇති වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.</p>	<p>අධ්‍යාපන අමාත්‍යාංශය</p>	<p>පාසල් වල අධ්‍යාපන ප්‍රසුදුකම් වැඩි දියුණු කිරීම.</p>	<p>මාස 36</p>
<p>9.235, 254 විවිධ ආගමික හා වාර්ගික ප්‍රසුදුකම් යුතු ලමුවින් හා ඕහුමයින් අන්තර්ව වැඩ අන්තර්ව</p>	<p>1. වාර්ගික මිශ්‍ර පාසල් දීමේන් කෙරෙන ප්‍රතිපත්තියක් සකස් කිරීම.</p>	<p>අධ්‍යාපන අමාත්‍යාංශය</p>	<p>වාර්ගික මිශ්‍ර පාසල් දීමේන් කෙරෙන</p>	<p>මාස 24</p>

<p>සම්බන්ධතාවයක් සඳහා මිගු පාසල් දැනුමන් කිරීමට ක්‍රියාත්මක ප්‍රතිපත්තියක් වර්ධනය කිරීම. ( පාසල් සම්බන්ධ කිරීම, ශිෂ්‍ය ප්‍රචාරක වැඩි සටහන්, ප්‍රතිසභ්‍යාන සමාජ, ජාතික තරුණ සභාවේ ප්‍රචාරක වැඩි සටහන්.)</p>	<p>2. අන්තර් ප්‍රජා භමුව්ම් ප්‍රවර්ධනය කෙරෙන වැඩි සටහන් වලට පාසල් ඇතුළත් කර ගැනීම සහතික කිරීම.</p>		<p>ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.</p>	
<p>9.257. පාසල් මාලා භාජා තුනෙන්ම පැවැත්වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ව්‍යෝගිකව මිගු ශිෂ්‍ය කණ්ඩායමක් ඇති බව තහවුරු කිරීම.</p>	<p>දැනට පවතින ප්‍රතිපත්තිය මෙම අවශ්‍යතාවයට සූදුසු ආකාරයෙන් ඉඩ සලසයි. කෙසේ වුවත් පවතින ක්‍රමය සලකා බැලීමට හා ත්‍රි භාජා ක්‍රියාවලිය ප්‍රවර්ධනය කෙරෙන වෙනස් කම් නිරදේශ කිරීමට විශේෂයෙන් කණ්ඩායමක් යෙදුවිය හැක.</p>	<p>UGC / උසස් විශේෂයෙන් කණ්ඩායම අධ්‍යාපන අමාත්‍යාංශය. හඳුනා ගැනීම</p>	<p>මාස 12</p>	
<p>9.258. අන්තර් පළාත් සහ ජාතික ක්‍රිඩා තරග පැවැත්වීම.</p>	<p>දැනට ජාතික තරග වලට දිවයිනේ හැම පුද්ගලිකින්ම සහභාගිත්වයක් පවතී. කෙසේ වුවත් ගැලුම් පැවති පුද්ගලික වල ක්‍රිඩා ප්‍රවර්ධනය කිරීමට වැඩි සටහනක් ක්‍රියාත්මක කළ හැක.</p>	<p>ක්‍රිඩා අමාත්‍යාංශය</p>	<p>සාර්ථකව අවසන කළ එවැනි ක්‍රිඩා තරග සංඛ්‍යාව</p>	<p>සිදු වෙමින් පවතී.</p>
<p>9.261, 263. විදේස් ගත ප්‍රජාවගේ ප්‍රයෝගනයට නොගත් හැකියාවන් යොදා ගැනීමට හා රතියා ' විරුද්ධ බියස්පේල්‍රා කණ්ඩායම්' වල ගැටුපු වලට ප්‍රතිචරා දැක්වීමට හා ඔවුන් රුපු සහ ප්‍රති සහන්ධාන ක්‍රියාවලියට සම්බන්ධ අනෙකුත් හවුල් කරුවන් නිර්මාණයිලිව සම්බන්ධ කර ගැනීමට ක්‍රියාත්මක වැඩි සටහනක් යොජන කිරීම සඳහා ජනාධාරී ලේකම් කාර්යාලය, විදේස් සේවා නිපුණක් කාර්යාලය, පොදුගැලික අංශය සහ ගාස්තුයෝධින්ගේ නියෝජිතයින් ඇතුළත් වන ටිරිද ක්ෂේත්‍ර ඇතුළත් කාර්ය සාධක බලකායක් පිහිටුවීම.</p>	<p>ශ්‍රී ලංකාවේ විදේස් කානාපති කාර්යාල හරහා විදේස් ගත ප්‍රජාවගේ භාවිතයට නොගත් හැකියාවන් යොදා ගැනීමට වැඩි සටහනක් සකස් කිරීම.</p> <p>2. විදේස් දැන මෙහෙයන් හරහා වැඩි සටහන ක්‍රියාත්මක කිරීම.</p>	<p>විදේස් කටයුතු අමාත්‍යාංශය,</p>	<p>1. වැඩි සටහන සකස් කෙරේ.</p> <p>2. වැඩි සටහන ක්‍රියාත්මක කෙරේ.</p>	<p>මාස 3</p>
<p>9.270. අන්තර් ආගමික කණ්ඩායම් සමග සාක්ෂිව්‍යවන් පසු වෘතික හෝ ආගමික නොසැස්සුන්කම් හෝ මත තේදී ගැලුම් බවට පත් නොවනු සඳහා කලින් අනතුරු හැශ්‍යීමේ සහ කලින් විසඳීමේ ක්‍රමයක් වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පහසු කරවීම.</p>	<p>1. පොලිස් සහ ප්‍රජා පොලිස් වැඩි සටහන් වල සිවිල් ආරක්ෂක කොමිටි වැඩි සටහන ක්‍රියාත්මක කිරීම දිගවම් පැවත්වා ගෙන යැමු.</p> <p>2. සිවිල් ආරක්ෂක කොමිටි වල පොලිස් නිලධාරීන් සඳහා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩි සටහනක් ක්‍රියාත්මක කිරීම.</p>	<p>පොලිස් දෙපාර්තමේන්තුව.</p>	<p>මෙවැනි වැඩි සටහන් ක්‍රියාත්මක කිරීම සහ එවැනි වැඩි සටහන් වලට ප්‍රථ්‍යුම් ප්‍රසිද්ධියක් ලබා දීම.</p>	<p>මාස 6</p>
<p>9.274, 275. හාමාමය සහ සංස්කෘතික සම්බන්ධතා ගැන වඩාත් වැඩි දැනුවත් හාවයක් ඇති කිරීම. ප්‍රධාන සාම්ප්‍රදායක සාම්ප්‍රදායක සිහුලෙන් දෙමළවත් සිංහලට පරිවර්තනය කොට ප්‍රකාශ කිරීම හා ඒවා පාසල් ලම්භින් හා තරුණයින් අතර බෙදා හැරීම.</p> <p>ප්‍රජාවන් අතර සමානතාවය හා අනෙකුත්තා අවබෝධය විද්‍යා දැක්වීමට සංස්කෘතික අංශය සම්බන්ධ කර ගැනීම.</p>	<p>1. සාම්ප්‍රදායික පරිවර්තනය කිරීම ඇතුළත් සංස්කෘතික සමානතා ගැන දැනුවත් හාවය ඇති කිරීමට ගොදා ගත හැකි සූදුසු පියවර පරික්ෂා කිරීම සහ හැඳුන්වා දීම.</p> <p>2. ප්‍රජාවන් අතර සමානතාවය හා අනෙකුත්තා අවබෝධය විද්‍යා දැක්වීමට සංස්කෘතික අංශය සම්බන්ධ කර ගැනීම.</p>	<p>1. සංස්කෘතික ප්‍රජාවන් අතර සංස්කෘතික සම්බන්ධතා සහ සමානතා ප්‍රවර්ධනය කෙරෙන වැඩි සටහන්</p> <p>2. සංස්කෘතික අමාත්‍යාංශය.</p>	<p>ප්‍රජාවන් අතර සංස්කෘතික සම්බන්ධතා සහ සමානතා ප්‍රවර්ධනය කෙරෙන වැඩි සටහන්</p>	<p>මාස 12</p>

වේදිකා නාට්‍ය නිෂ්පාදනය දීර්ඝ කිරීම.			
9.277. ජාතික ශේෂ භාෂා දෙකින්ම එකවර ගායනා කිරීමේදී දැනට පවතින පුරුදේද පවත්වා ගැනීම සහ රට සහයෝගය දීම.	PSC හිදි දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූලව මෙම තිරේක හියාන්මක කිරීම ගැන පරික්ෂා කිරීම	ජනාධිපති කාර්යාලය. PSC තිරේක හියාන්මක කිරීම	වසර 1
9.283. වාර්ගිකත්වය, ආගම සහ සාහිත්‍යයට අදාළව “වෛරී කතා” එළිබඳව කටයුතු කිරීමට ප්‍රබල නීති පැනවීම හා එවා දුන්ව හියාන්මක කිරීම.	1. වෙටරි කතා ගැන කටයුතු කිරීමට දැන්ව නීති සංග්‍රහයේ ප්‍රමාණවත් භාවය පරික්ෂා කිරීම.	අධිකරණ අමාත්‍යාංශය නීති කෙටුම් පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම	වසර 1
9.285. ගැටුණු වල සියලු වින්දිකින්ට සහෞදුරත්වයන් සානුකම්පවත් ප්‍රකාශ කිරීමට සහ රටේ නැවතන් එවත් සිද්ධී නීති විටෙකත් සිදු නොවන බවට සහතික කිරීමේ සාමුහික කැපවීමකට ප්‍රතිඵා දීමටත් ජාතික දිනයේ දී අවස්ථාවක් වෙන් කර දීම.	එකම රටක් සහ එකම ජාතියක් යනුවෙන් සහෞදුරත්වය ප්‍රකාශ කිරීමේ වත්මන් පුරුදේද දිගටම පවත්වාගෙන යැම සිය එකිනෙකා නසු ගැනීමේ ගැටුණු කට තුළු උන් නීති සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීමට අවිහිංසාවට සහ සාම්යට සාමුහිකව කැප වීමට ප්‍රතිඵා දීම.	1. ජනාධිපති කාර්යාලය සියලුම ජාතින් අතර විරස්ථායි සාම්ය හා එකමුතුව 2. ජාතික භාෂා සහ සමාරෘජනාධිකතා අමාත්‍යාංශය. 3. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය.	